



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 02

WW/O/19/04/17/02

වර්ණය : ඇමරි

තද වැසි සහ තද සුළං පිළිබඳව දැනුවත් කිරීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2019 අප්‍රේල් මස 17 වන දින රාත්‍රී 11.30 වන තෙක් වලංගු වන පරිදි 2019 අප්‍රේල් මස 17 වන දින ප.ව. 07.00 ට නිකුත් කරන ලදී.

කන්කසන්තුරය සිට මන්නාරම සහ කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහා

සැලකිලිමත් වන්න!

දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.


අද ප.ව. 07.00 වනවිට තත්ත්වය

දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනයවී පවතී.

අනාවැකිය

මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය තවදුරටත් සක්‍රියව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

Handwritten signature



EMERGENCY OPERATIONS DIVISION

RECEIVED

Date : 2019/04/17

Time : 19 32 pm

D (Ops)/D2/ADO

DISASTER MANAGEMENT CENTRE



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
வளிமண்டலவியல் திணைக்களம்
Department of Meteorology

TP : 011 2686686
 Fax : 011 2691443
 E-mail : metnmc@gmail.com
 Web : www.meteo.gov.lk

Bulletin No: 02
 COLOR: Amber

WW/O/19/04/17/02

Heavy Rain and Strong Wind Advisory

Issued by the Natural Hazards Early Warning Centre
 At 07.00 p.m. 17 April 2019 for the period until 11.30 p.m. 17 April 2019

The sea areas off the coast extending from Kankasanturai to Hambanthota via Mannar and Colombo

PLEASE BE AWARE

Due to the active cloudiness in the Western Sea areas, the possibility for heavy showers/thundershowers and sudden roughness, associated with sudden increase of wind speed (up to 70-80 kmph) in the above given sea areas is high.


Naval and fishing communities are also requested to be vigilant in this regards.

SITUATION AT 07.00 p.m.

The active cloud formed in the Western sea area to the island.

FORECAST

The active cloud is likely to persist further.



වර්ෂාවනනය(මි.මී) : තරමක් හද වැසි: 50-100, හද වැසි: 100 - 150, ඉතා හද වැසි: 150 හෝ වඩා වැඩි
 වෘද්ධ වර්ෂාවනනය: නිසල (0-5) වැ.මි. දුබල (5-15) වැ.මි. සාමාන්‍ය වර්ෂාවනනය දුල (15-28) වැ.මි. මද
 වර්ෂාවනනය (28-40) වැ.මි. මධ (40-55) වැ.මි. ඉතා වර්ෂාවනනය (56-74) වැ.මි. දුල වර්ෂාවනනය (75-
 107) වැ.මි. ඉතා දුල වර්ෂාවනනය 103 වැ.මි. වඩා වැඩි.